

තුන්වන භුවනෙකබ්බානු රජවීම, වන්නි පාලකයන්ගේ නැගී සිටීමක් ද?
ප්‍රාථමික මූලාශ්‍රය ඇසුරින් කෙරෙන විමර්ශනයක්.

ජේ.ඇම්. සුධර්මාවතී
ඉතිහාස අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය.

ABSTRACT

පොළොන්නරු අවධියේ රාජතන්ත්‍රයේ පැවැති ව්‍යාකූල පසුබිම තවදුරටත් විදේශ ආක්‍රමණ හේතු කොටගෙන උග්‍ර තත්ත්වයකට පත් වීම නිසා ඇති වූ අරාජකත්වය මත ප්‍රාදේශීය අධිපතින්ගේ නැගී සිටීම රුහුණු මායා දෙරටෙහි ඇති විය. රජරටින් බැහැරව මායාරට කේන්ද්‍ර කරගෙන දඹදෙණියෙහි නව පාලන මධ්‍යස්ථානයක ආරම්භය සිදු විය.

මෙලෙස නව නායකත්වය හිමි කර ගැනීමට සමත් වූයේ "වන්නි" නමින් හැඳින්වුණ ජන ප්‍රධානීන් කොට්ඨාශයකි. ලංකා ඉතිහාසයේ පළමුවරට වන්නි පාලකයන් පිළිබඳ සඳහන් වන්නේ දඹදෙණියෙහි රජ පැමිණි තුන්වන විජයබාහු රජු සම්බන්ධව සඳහන් වීමෙන් ය.

දඹදෙණියෙන් පසුව පිළිවෙලින් යාපහුව හා කුරුණෑගල රාජධානි බවට පත් විය. ප්‍රස්තුත අධ්‍යයනයට පාදක කරගන්නා ලද තුන්වන භුවනෙකබ්බානු රාජ්‍යයට පත් වන්නේ කුරුණෑගලදී ය. කුරුණෑගල රාජධානිය ලෙස තෝරා ගන්නා ලද්දේ දඹදෙණි පරපුරේ පාලකයන් විසිනි. කුරුණෑගල සමය සිංහල සාහිත්‍ය අතින් දියුණු තත්ත්වයක් ඇති වූ කාල පරිච්ඡේදයක් වන අතර ඒ සඳහා දායකත්වය සපයන ලද්දේ දඹදෙණි පරපුරේ අවසාන පාලකයා වන හතර වන පරාක්‍රමබාහු රජතුමා ය.

හතරවන පරාක්‍රමබාහු රජුගේ අභාවය පිළිබඳ මතවාද පවතී. එතුමාගෙන් පසුව සිහසුන දරන ලද්දේ තුන්වන භුවනෙකබ්බානු රජතුමා ය. මේ රජු සම්බන්ධව ගැටලු සහිත පසුබිමක් පවතී. එවැනි පසුබිමක් ඇතිවීම සඳහා බලපාන ලද දේශපාලන පසුබිම පිළිබඳව ප්‍රාථමික මූලාශ්‍රය ඇසුරෙන් විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කර තිබේ. මෙම අධ්‍යයනයට පාදක වූ ප්‍රස්තුත අවධිය තුළ වන්නි පාලකයන්ගේ නැගී සිටීම් දැකීමට පුළුවන. එහි එක් අවස්ථාවක් ලෙස භුවනෙකබ්බානුගේ රජවීම සිදු වී ඇති බව නිගමනය කළ හැකිය.